

## 1. මූලික අදහස

**වෙළඳපොල ආර්ථිකයක් යනු කුමක්ද?**

ජාතික ආර්ථිකයක් යනු සංකීර්ණ දෙයකි. විදිනේද ගතයුතු තීරණ දැය ලක්ෂ ගතුහින් ඇත. විනම්: අප නිෂ්පාදනය කළ යුත්තේ මෙනවාද? අප පිරිනැමිය යුත්තේ කුමන සේවාවන් ද? කෙතරම් ප්‍රමාණයක් අප නිෂ්පාදනය කළ යුතුද? වහි ප්‍රතිඵල ලැබිය යුත්තේ කාටද? කුමන මිලකට ද?



ආන්ඩුව මේ සියලු තීරණ ගැනීම වඩාත්ම හොඳයෙයි ඇතැම් රාජ්‍යයන් කළේපනා කළහ. ඒ අනුව විම රාජ්‍යයන්ගේ ආන්ඩු ජනතාව නිෂ්පාදනය කළ යුත්තේ කුමක්ද, නිෂ්පාදනය කළ යුත්තේ කුමන ප්‍රමාණයක් ද යන්න ඔවුන්ට කිහ. විම ආන්ඩු සියලු හාන්ඩ් හා සේවාවන්ට මිල නියම කළුය. විහෙත් මේ “ආයු ආර්ථිකයන්” කිසිවක් මේ දක්වා විතරම් සාර්ථක වී නැත. ඇත්ත වශයෙන්, ඒවාගෙන් වැඩිම හරිය, ප්‍රධාන කොටම සේවයට සංගමය, 1990 ගණන් වල මුල් හරියේ දී බිඳ වැටුණේය. අද සකල ආර්ථික ක්‍රියාකාරීන්වයම පාලනය කිරීමට බෙහෙවින්ම උත්සාහ කරන රටවල් කිහිපයක් තිබේ. උතුරු කොරයාව හා කියුබාව ඊට උදහරණ වේ. විහෙත් විම රටවලත් විතරම් ආර්ථික සාර්ථකත්වයක් නැත.


**වෙළඳපොල ආර්ථිකයක් පදනම් වන්නේ නිදහස් තෝරා ගැනීම් හා තරගය පිළිබඳ ප්‍රතිඵල්තිය මතය**



විහෙකින්, මූලික ආර්ථික තීරණ ගත යුත්තේ රාජ්‍යය නොව, ඒ ගැන වඩා හොඳින් දන්නා ජනතා විසින් ය. නැතහොත් ඔබ විසින්ය යන්න සම්බඳයෙන් බොහෝ රටවල් විකාර වේ. විහෙත් ඔබ පමණක් නොවේ. ආර්ථිකය සියලු සාමාජිකයන්ට ප්‍රතිපත්තියක් වශයෙන් නිෂ්පාදනය කළ යුත්තේ කුමක්ද යන්න හෝ මුළුට ගත යුත්තේ කුමක්ද යන්න තීරණය කිරීමේ නිදහස ඇත. සියලු ආර්ථික ක්‍රියාකාරකම් සංවේදානය කරන බවන්නේ ‘වෙළඳපොල’ යනුවෙන් අප විසින් හඳුන්වනු බවන්න තුළ ය. වෙළඳම් පොල යනු මුළුට ගන්නන් හා වික්‍රාන්තන්හා භමු වන තැන වන පරිදිම, වෙළඳපොල යනු ඉල්ලුම හා සැපයුම හමුවන සේවානයයි. ඉල්ලුම හා සැපයුම විසින් මිල නිර්ණය කෙරේ. වෙළඳපොල ආර්ථිකයක් තුළ තීරණාත්මක ද්‍රැජකය වන්නේ මිලයි. ඉතාම වැදගත් කරණා නම් විය කුමන හාන්ඩ් හා සේවාවන් අවශ්‍ය? යන්න ගනු තොරතුරු සපයයි.

වෙළඳපොල ආර්ථිකයක් තුළ සිටින ජනතාට මුදල් ඉපයිම අවශ්‍ය ය. ලාභයක් ලබා ගැනීමටත් ඔවුන්ට අවශ්‍යය. විය කළ හැක්සේ කෙසේද යන්න ඔවුනු හොඳින්ම දැනිති. ඔවුනු අන්තයින් සමඟ තරග කරති. අන්තයින්ට වඩා හොඳින් කටයුතු කර ගැනීමටත් ඔවුනු උත්සාහ දරති. පොදුගලික තීරණ හා තරගය මත පදනම් වූ ආර්ථිකයක් “වෙළඳපොල ආර්ථිකය” යනුවෙන් හඳුන්වනු ලැබේ. අප දන්නා තරමට, ක්‍රියාත්මක වෙළඳපොල ආර්ථිකයක් වඩාත්ම කාර්යක්ෂම මෙස සම්පත් වෙන් කිරීම සහතික කරයි.

වෙළඳපොළවල් ක්‍රියාත්මක වන්නේ  
ඒවාට රසි පරිදි ද?



නැත. රාමුව නියම කිරීමට රාජ්‍යයක් අවශ්‍යය. රාජ්‍යය මූලික යටිනල පහසුකම්, උදුහරණයක් වශයෙන් පාරවල් හා ආරක්ෂාව සැපයිය යුතු වේ. ජනතාවට මූලික අධ්‍යාපනයක් ලබා මූලික තීමෙන් අවශ්‍ය වශයෙන් නිර්මාණය කිරීමේ (උදුහරණයක් වශයෙන් කොන්ත්‍රාත්තු අත්සන් කිරීමේ) හා තම දේපළ ගැන තීරණ ගැනීමේ නිදහස තිබෙන බවත්, ප්‍රමාණවත් තරගයක් තිබෙන බවත් රෝග සහතික කළ යුතුය. තවද අසිහිප නිසා හෝ, රෝගිවක් සොයා ගත නොහැකි වීම නිසා හෝ, බෙහෙවින් මහලකම නිසා හෝ වෙළඳපොළ ක්‍රියාවලියට සහනාගි විය නොහැකි ජනය ගැන රාජ්‍යය සැලකීම්මන් විය යුතුය. රෝග මේ ජනයට රක්ෂණයෙන් හෝ වන්දි ක්‍රමවල ස්වර්ජපෙළයෙන් යාම් මූලික ආරක්ෂණ ක්‍රමයක් පිරිනැමීය යුතුය.


ලිබරල් වෙළඳපොළ ආර්ථිකයක් තුළ තිබෙනවාට  
වැඩි කාර්යාලයක් සමාජ වෙළඳපොළ ආර්ථිකයක්  
තුළ රාජ්‍යයට ඇත.

මේ තැන දැක්වා, ලිබරල් වෙළඳපොළ ආර්ථිකයක් යෝජනා කරන වැඩිම දෙනා එකත වනු ඇත. කෙසේ ව්‍යවද, රාජ්‍යය කළ යුත්තේ මෙහමණකිය ඔවුනු විශ්වාස කරති. රාජ්‍යය මූලික නිති රාමුව සැපයිය යුතුය. ඇතැම් දූෂ්කරණ සමන්ය කළ යුතුය. ඉන්පසු වෙළඳපොළ වලට ඒවායේ විරෝධව කිරීමට ඉඩ දිය යුතුය. ලිබරල් ආර්ථිකයක් තුළ අවධානය යොමු වන්නේ පුද්ගලයාගේ නිදහසට ය. රාජ්‍යයේ ඇගිලි ගැසීම වැඩිවන තරමට, විය පුද්ගල නිදහස සීමා කරන බවත්, වෙළඳපොළ කුමයේ ක්‍රියාකාරීත්වයේ කාර්යක්ෂමතාව අඩු වන බවත් ලිබරල් වෙළඳපොළ ආර්ථිකයේ දේශකයේ තර්ක කරති.

සමාජ වෙළඳපොළ ආර්ථිකය යෝජනා කරන අය ඒ අදහසට බලවත් සේ විරැද්ධි වනු ඇත. ඊට බෙහෙවින් වැඩි කාර්යාලයක් රාජ්‍යයට ඇතැයි ද රාජ්‍යය පොදුගලික නිදහස වික්තරා ප්‍රමාණයකට සීමා කළ යුතු යැයි ද ඔවුනු තියති. මෙය තීරවදා යැයි පෙන්නුම් කිරීම අවශ්‍යයයි ඔබ සිත්ත්නෙහි දා විහෙයින් රාජ්‍යය කෙඩන්දක් විය යුතුද යන්න දෙස වඩා ස්ථීර බැල්මක් හෙළිමට ප්‍රථම කොටම රාජ්‍යය ව්‍යම ප්‍රාග්ධනය දැරිය යුත්තේ මන්දැයි යන්න තේරැම් ගැනීමට අපි උත්සාහ කර බලමු.

ඡඛට කෙතරම් නිදහස් වීමක් අවශ්‍ය ඇ?

## නිදහස



### වෙළඳපොල ආර්ථිකය

අභ්‍යන්තර වශයෙන් ම, වෙළඳපොල ආර්ථිකයක් තුළ සියලු තත්ත්වාකාරිකයින්ට නිදහස්ට කටයුතු කළ හැකි විය යුතු වේ. ඔබට අවශ්‍ය දේ කිරීමට, කිමට හා විශ්වාස කිරීමට ඔබට ඉඩ දිය යුතුය. දේපළ අයත්ව සිටිමේ හා ඔබේ දේපළ ඔබට කැමති පරිදි පාවිච්ච කිරීමේ නිදහස ඔබට තිබිය යුතුය. ආන්න, නිදහස් ප්‍රජනන්ත්‍රවාදය නම් වියයි! ඔබට යම් රෙදු ප්‍රමාණයක් හා මහන යන්ත්‍රයක් ඇත්ත්තම්, නව තාලයේ වී ඡැරී විකක් මකා ඒවා වෙළඳපොලේ විකිණීමට, ඔබට අවශ්‍ය නම් විය කරන්න. ඔබට සෞඛ්‍යය උදු වේවා!


සමාජ වෙළඳපොල ආර්ථිකය පදනම් වන්නේ සියලු දෙනාහට සම නිදහස තිළිබඳ අදහස මතය.



එහෙත් ඡඛට කිසිදු දේපළක් නැත්තම් කුමක් වේද? සමාජ වෙළඳපොල ආර්ථිකයේ ආදි කර්තාවරුන් අසු ප්‍රශ්නය වියයි. හොඳයි, ඔබට ගෙදර මසු රී ඡැරී වෙළඳපොලේ විකිණීමට අවශ්‍ය කරන මහන මැසිමක් ඔබට නැති වුවත්, ඔබට කෑම අවශ්‍යය. එහෙයින් ඔබ රැකියාවක් සොයා ගැනීම අවශ්‍ය ය. හඳුනියේම හා නොවැළැක්විය හැකි ලෙස, ඔබ සේවා යෝජකයෙකු මත රද පැවතිය හැක. විය හැක්කක් නම් සේවායෝජකයාට මෙම තත්ත්වයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමටත්, ඔහුට සිතෙන සිතෙන වේලාවට ඔබේන් වැඩ ගැනීමටත්, ඔහුට සිතෙන සිතෙන වේලාවට ඔබට ගෙවීමට

ඉඩ නිධීන බවයි. විසේ වෙතත් ඔබේ ආහාරය මිලට ගැනීමට ඔබට මුදල් අවශ්‍ය නම් ඔබට කළ හැක්කේ කුමක්ද? විසේ නම් ඔබ විදින නිදහසේ තත්ත්වය කුමක්ද? ඔබට බරපතල ලෙසම රැකියාව අවශ්‍ය නම්, ඔබට සිනෑම කොන්ත්‍රාන්ත්‍රවක්, ගිවිසුමක් පිළිගැනීමට සිදු වේ. රසි සේ තෝරා ගැනීමේ හා ක්‍රියා කිරීමේ ඔබේ නිදහස බොහෝ සේ සීමා සහිත බව හඳුනීයේම පෙනී යයි. විසේ නොවේද?

**දේපල නිසා වගකීම් ඇති වේ. දේපල පොදු යහපතට හේතු විය යුතුය.**




අයුතු ප්‍රයෝගනයට ගනු ලැබීමේ, සුරා කනු ලැබීමේ මෙම අවදුනම නිසා, සමාජ වෙළඳපොල ආර්ථිකය පදනම් වී ඇත්තේ නිදහස පිළිබඳ මෙවන් වෙනස් තෝරාම් ගැනීමක් මත ය. කෙසේ නමුත් විත් අරමුණ නම් සියල්ලන් සඳහා

සමාන නිදහසකි. එබරල්ට්වාදීන් මෙන් නොව, සමාජ වෙළඳපොල ආර්ථිකයේ දේශකයේ, දේපල පිළිබඳ නිදහස අන්තරීන්ගේ නිදහස කෙරෙහි බලපාන තැන් වලදී දේපල නිදහස සීමා කළ යුතුයයි තර්ක කරති. දේපල සමාජ සන්දර්භයක් තුළ පාවිච්චි වේ නම් විම දේපල සම්බන්ධව වගකීම් ඇත. විය පොදු යහපතට හේතු විය යුතුය. විය එලදායක ලෙස පාවිච්චි කළ යුතුය. එහි පාවිච්චිය අන්තරීන්ගේ අලාභයට හේතු නොවිය යුතුය. උදාහරණයක් වගයෙන්, ඔබ ඔබේ මහන මැමින් දහය ගොඳා රෙදී කම්හුලක් පවත්වාගෙන යොළත්, යම් ඕම ප්‍රමිතීන්ට ඉඩ සැලසීමට ඔබට සිදු වේ. රාජ්‍ය සමාජයේ යහපත සඳහා ඔබේ දේපල වලින් කොටසක් (ලදහරණයක් වගයෙන් බඳ වගයෙන්) ගනී නම්, විය ද ඔබ පිළිගත යුතු වේ.

### මානව තිමිකම් සහ කාර්ය කුමක් දී?

ඉහත සඳහන් නිදහස් තිමිකම් පාත්‍රන්තර නීතිය විසින් ආරක්ෂා කොට ඇත. 1966 දී වික්සත් පාතින්ගේ සංවිධානය “සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ පාත්‍රන්තර සම්මුතියක්” ස්ථාපිත කළේය. කඩා කිරීමේ නිදහස, ක්‍රියා කිරීමේ නිදහස, දේපල පිළිබඳ ආදි වූ මේ අයිතීන් ආරක්ෂා කිරීමට පාතිනු 152 ක් විකර වූහ.

විහෙත්, ඔබට ක්සමට ප්‍රමාණවත් දෙයක් නොමැති නම්, නැතහොත් ඔබ කිසි කළෙක පාසැල් නොහිර භෙදින් ද, ඔබට නීතිය කියවීමට නොහැකි නම්, ඔබේ දේශපාලන අයිතීන් ගැන ඔබ විහෙමට උනන්දු වෙතයි ඔබ සිතන්නෙහි ද? පැහැදිලිවම, ආර්ථික හා අධ්‍යාපනික අසමානකම් ඔබේ



දේශපාලන අයිතින් හාවිතා කිරීමට බාධා කරයි. නිතැතින් ම භුද්‍ය දේශපාලනයකට වඩා වැඩි බොහෝ දෑ මිතිස් ප්‍රවිත්තයට අදාළව ගැඹුව ඇත. විහෙකීන් වික්සන් ප්‍රතිත්තිගේ සංවිධානය “ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතින් පිළිබඳ ප්‍රත්‍යන්තර සම්මුතිය” යනුවෙන් මානව හිමිකම් පිළිබඳ දෙවැනි කරිරීමයක් පිළියෙළ කළේය.

අයිතින් පිළිබඳ මේ දෙවැනි ලැයිස්තුව කෙතරම් අංග සම්පූර්ණ ද යන්න ගැන ඔබ ප්‍රදානයට පත් වනු ඇත.

ରୁତ୍ସନ୍ଦର୍ମ କିଲିଟ୍, ଦେଖିବାରେ, ଆରଲିକ, କମ୍ପୁଟ ହା  
କଂଡ଼େଜନିକ ଯନ ମାନ୍ୟ ନିର୍ମିତି ପଢ଼ିବିଳି ଏହା ଆରଦତ୍ତା  
କାଳ ପ୍ରେସ୍.

දිදහරණයක් වශයෙන්, මේ ගිවිසුම අත්සන් කළ රාජ්‍ය 149 පහත දැක්වෙන කරුණු සහතික කිරීමට විකා විහ.

- සමාජ හා ආර්ථික සමානාන්ත්‍රණවය පිළිබඳ අයිතිය.
  - වැඩ කිරීමේ අයිතිය හා නොද වැටුපක් ඉපයිමේ අයිතිය.
  - සමාජ සුරක්ෂිතතාව හා කාගින්නෙන් තොරලීමේ තිදුනස පිළිබඳ අයිතිය.
  - මූලික පොදු දැන සඳහා ඇති අයිතිය. (ලදුතරත් වශයෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය ආදිය)
  - වැඩපලෝදී මානව ගරුත්වය ආරක්ෂා කිරීම.
  - කම්කරු අයිතින් හා වෘත්තිය සම්ඟ අයිතින් ආරක්ෂා කිරීම.

ପଦ୍ମାନ କୁର୍ମିକ ରୁବଲ୍ର କିଣିପାରେଣ୍ଟ୍ ସିକାନ୍ଦ୍ର ଏବଂ ଅମେରିକା  
ଶିକ୍ଷଣଙ୍କ ପତ୍ରାଧିକ ଆର୍ପିକ, କମ୍ପ୍ୟୁଟର ହା ସଂଚେଳନିକ ଅଦିତିଙ୍କ  
ପିଲିବିଲ କେଵିଷମ ତଥାମ ଅନ୍ତଃକ୍ଷଣ କର ନାହିଁ. ମେଣ ଯାମି ଅନ୍ୟାନ୍ୟଙ୍କିନ୍  
ରମନ୍ ଅନ୍ତଃଗମନିକ କରନ ପ୍ରତିପଦ୍ଧାତିନ୍ଦ୍ର ଯାତିର ପିରସେନିଙ୍  
ଅବଳକ ମେତିକି. ମନ୍ଦ୍ୟାନ୍ତ ଅମେରିକା ଶିକ୍ଷଣଙ୍କ ପତ୍ରାଧିକ, କେଵିଲ୍ ହା  
ଡେଣ୍ଟିପାଲନ ଅଦିତିଙ୍କ ଆର୍ଦଶ୍ଵା କିରିମ ଅନନ୍ତ ଲୋକମ ନିଯମ  
କରନ ଲିବରଲ୍ ଲେଲାଦିପୋଲ ଆର୍ପିକାଯକ ଆକାଶନିକ ଅନ୍ତଃଗମନିକ  
କରନ ଖେଳିନି. ଅନ୍ତିର ପାତେନ୍ତେନ୍ ବିଲନ କଲ, କମ୍ପ୍ୟୁଟର  
ଲେଲାଦିପୋଲ ଆର୍ପିକାଯଙ୍କ ଫର୍ମଲ୍ଟ୍ୟୁ କରନ୍ତେନ୍ ମାନବ ହିମିକାତିଥି  
ପକମ ଆର୍ଦଶ୍ଵା କିରିମର ହା କମନ୍ଡ୍ୟୁଲନିକ କିରିମରତ ଶିମିତିଙ୍କ ଯାମି  
ଆକ୍ରମଣକ କମ୍ପ୍ୟୁଟର କ୍ଷାଦୀରଣ୍ୟକ କ୍ଷାଦୀରଣ୍ୟକ କ୍ଷାଦୀରଣ୍ୟକ ଯ.


ලිඛරු වෙළඳපොල ආර්ථිකයන් නිතරම අවධාරණය කරන්නේ සිවිල් හා දේශපාලන අධිකීන් සහතික කිරීමට පමණි.



මධ මේ ප්‍රශ්නයට පහසු පිළිතුරක් බලාපොරොත්තු වේ නම් බලාපොරොත්තු කඩ වීමකට සූදුනම් වන්න. නිකම් මිනිත්තුවක් ගත කොට ඔබේම නිර්වචනය සිතා ගැනීමට වශයෙහි කරන්න. මිනිත්තුවක් ප්‍රමාණවත් නැති බව ඔබට ඉක්මණිම පෙනී ය හැකිය. ඔබ යෝජනා කරන පිළිතුර හා විකර තොවන බොහෝ දෙනෙකු සිරිතැසි ඔබට අපේක්ෂා කළ හැකිය. ඔබ සමාජ සාධාරණය පිළිබඳ ඒ ප්‍රශ්නය 100 දෙනෙකුගෙන් ඇසුවාත් විවිධ නිර්චන තොවන 100 ක් ලැබෙන්වත් විය මනින ආකාරය පිළිබඳ යෝජනා රිටත් වැඩි සංඛ්‍යාවක් ලැබෙන්වත් ඉඩ නිවේ. සමාජ සාධාරණය පිළිබඳ අදහස්

පෙළද්ගලික තත්ත්වයන් හා ආකල්පයන් මත රඳ පවතී. විහෙකින් සමාජ සාධාරණය වැන්නක් ඇති කිරීමට වශයෙහි කරන සමාජයක් ප්‍රථම කොටම සේ පිළිබඳ පොදු අවබේදයක් ඇති කර ගත යුතු වේ. සමාජ සාධාරණය යන්නෙන් අප අදහස් කරන්නේ කුමක් ද? විය අප අත්පත් කරගත යුත්තේ කෙබඳ ආකාරයකින් ද?

**සමාජ සාධාරණය යනු සමාන ඉඩ ප්‍රස්තා හා පිළිතයේ සමාන අවස්ථා හැරියට සමාජ සාධාරණයට නිර්චනයක් දීමය. හොඳ අධ්‍යාපනයක් හා හොඳ රැකියාවක් ලැබීමට ජනාධිපතිගේ දුවට ඇති අවස්ථාව ඔබටත් තිබිය යුතු අතර**




හොඳ ඒවිතයක් ගත කිරීම සඳහා ඔබට ඇති අවස්ථාවම ඇයටත් තිබිය යුතුය. ඒ අනුවම, උදාහරණ වශයෙන් අසනීප, නඩීසි අනතුර, ගෙයක් නැතිකම, විරෝධියාව ආදි ඒවිතයේ අවදුනම් වලින් සමඟ කෙනෙකුම වික සමාන ආරක්ෂාවක් සැලැසිය යුතුය.

### සමාජ සාධාරණය ඇති කර ගත හැක්කේ කෙසේද?


සමාජ සාධාරණය සහතික කිරීමෙහි ලා ප්‍රධාන කාර්ය භාරය ඉටු කළ යුත්තේ රාජ්‍යය විසිනි. කෙසේ වෙනත් විය දුෂ්කර ව්‍යාපාරයෙකි. ඔබ අයුක්තිය සම කරන්නේහි නම් හා තුළනය කරන්නේහි නම්, ඇතැම් අය පරාපාර වනු ඇත. වෙනත් අය ජය ගනු ඇත. මේ නයින්, සමාජ සාධාරණය පිළිබඳව බැංකු



අධ්‍යක්ෂවරයෙකු තුළ ඇත්තේ මිහුගේ රියලුරා තුළ ඇතිවාට වඩා වෙනත් අදහසක් යයි සිතා ගැනීමට විතරම් දුරදිග ය යුතු නොවේ. විවිධ සිනැ විපාකම් සමතුලුනය කිරීම සඳහා යහපත් හා සර්වග්‍රාම (inclusive) දේශපාලන ක්‍රියාවලියක් අවශ්‍යය. යහපත් හා පවත්වාගෙන යා හැකි සම්පූර්ණක් සොයා ගැනීමට හැකි වනු සඳහා සමඟ කෙනෙකුම තම මතය ප්‍රකාශ කළ යුතුය. මෙහි දී ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතින්ට (සමාජ සාධාරණයට!) නැවතත් සිවිල් හා දේශපාලන අයිතින්ට හමු වේ. පහත දැක්වෙන ලේඛනයෙන් දැකිය හැකි පරිදි අයිතින් පද්ධතින් දෙකටම විකිනෙක අවශ්‍ය වේ. මානව හිමිකම් පද්ධති පහ අනෙකාන් වශයෙන් විකිනෙක මත රදු පවතී.



“පරාපේතයින්” නම් තුළනයකට (compromise) විකාර විය යුත්තේ මත්ද? මෙයේය: සමාජ වෙළඳපොල ආර්ථිකය පිළිබඳ තර්කය යෝජන කරන්නත්ට “මිනිසා” සම්බන්ධයෙන්



ඇත්තේ ලිබරල්වාදීන් තුළ ඇතිවාට වඩා වෙනස් අදහසකි. ඔබ සැලකිමුමන් විය යුත්තේ ඔබේම යපහත ගැන පමණක් නොව, ඔබේ මිතුරන්ගේ, අසල් වැසියන්ගේ හා පාලම යට තිදු ගන්නා මහතු දුර්පතාගේත් යහපත ගැන ද බව ඔවුනු අවධාරණය කරති. අවසානයේ දී ඔබ ඔබේ ප්‍රථම දැය ලක්ශය උපයාගෙන තිබුණත්, යම් ආකාරයක සමාජ සාමයක් ගැන ඔබ තව දුරටත් උනන්ද වනු ඇත. කොහොමටත් ඔබට, ඔබේ තිබූ වැට අයිනේ දැයුණ කේප වූ හිගන්නන් රංවුවක් සහිතව, දිළුන්දන්ගේ නැගිටීමක අනතුර ඇති කරවා ගැනීමට අවශ්‍ය නැත.

ස්වාධී බ්ලේඩුජ ප්‍රස්ථිය



සමාජ වෙළඳපොල ආර්ථිකයක් පදනම් වන්නේ සම්යා පිළිබඳ ප්‍රතිපත්තිය මත ය.

එම නිසා සමාජ සාධාරණය පිළිබඳව පිළිගතහැකි මට්ටමක වන සමාජ ව්‍යාප්ති (society-wide) විකාරත්වයක් සොයා ගැනීම කෙරෙහි උනන්දුවක් සකම කෙනෙකු තුළම ඇත. ක්‍රියාත්මක වන්නාව බුමයක් තුළ නිතැතින් ම විනි වැසියන් අවබෝධ කරගනු ලබන කරණුක් වනුයේ, ඔවුන් සියලු දෙනා අනෙක්නා සහයෝගය සඳහා සුදානම් නම් ඔවුන් සියලු දෙනාටම වඩාත් යහපත් තත්ත්වයක් උදාවිය හැකි බවයි. කෙයේ වෙතත් අවසානයේ දී අප සියලු දෙනා සිටින්නේ විකම බෝටුවුවක ය.

## එකේ නම් සමාජ වෙළඳපොල ආර්ථිකය යනු කුමක් ද?

සමාජ වෙළඳපොල ආර්ථිකයක් තුළ, රාජ්‍ය හා සමාජය වෙළඳපොල කුමයේ කාර්යක්ෂමතාවයෙන් ප්‍රයෝගන ගෙන, පද්ගලයාගේ නිදහසට සේවය කරනු ලිණිස විය සකස් කර ගනිති.

**සමාජ වෙළඳපොල ආර්ථිකය යනු පළදුකීනාවය හා සමාජ අරමුණු අතර නිවැරදි සම්බුද්ධා සොයා ගැනීම පිළිබඳ කරනුකි.**

සමාජ හා දේශපාලන ක්‍රියාවලීන් තුළ වෙළඳපොලවල් 'ගැඹ්වීම්' ඇත. රාජ්‍ය හා සමාජ ක්‍රියාකරුවෙට් වෙළඳපොල ක්‍රියාකාරකම් සම්බන්ධීකරනුය කරති. වෙළඳපොල යන්ත්‍රණයන් හඳු ගැඹ්වීම් සේවය පුරවැසියන් සඳහා සමාන පිවත අවස්ථාවන් සූරුකෙන පරදි හා යම් අයුරක සමාජ සාධාරණාත්වයකට මූග පැකළුන අයුරිනි. සමාජ වෙළඳපොල ආර්ථිකයක අවසාන අරමුණු නම් දේශපාලන, සිවිල්, ආර්ථික, සංස්කෘතික හා සමාජ මිනිස් අයිතින් ආරක්ෂා කිරීම ය.

සමාජ වෙළඳපොල ආර්ථිකය පහසු විටටෝරේටක් නොවේ. විය ක්‍රියාවලීයකි. විය නම්-තුළනයක් (compromise) ඇති කර ගැනීම හා නිවැරදි සම්බුද්ධා සොයා ගැනීම පිළිබඳ වුවකි. සමාජ සාධාරණය හා සමාජ සුරක්ෂිතතාව සමග පළදුකීනාවය හා වර්ධනය ද, නම්තාව හා නැව්‍යකරණය ද සම්බුද්ධා විය යුතුය. ඉහළ නැතින පිවත තත්ත්වයන් හා

නිදහස් පාරිභෝගික තෝරා ගැනීම පිළිබඳ අරමුණු පුර්ණ සේවා නියුත්තිය, පරිකර විද්‍යාත්මක ඔරොත්තු දෙන සුලු බව හා දීර්ඝ කාලීන ආර්ථික ඉඩ ප්‍රස්ථා පිළිබඳ අරමුණු සමග ගැටෙන්ට ඉඩ නිබේ.

තුමය පදනම් වී ඇත්තේ ප්‍රජාතාන්ත්‍රික සාරධීම, සහයෝගීතාව හා සමාජ හවුල්කාරීවය ද, සියලු පුරවැසියන් තමන් ගැන උනහන්ද වනු පමණක් නොව, පොදු යහපත හා සමාජ සාමය ගැනත් සැලකීමින් වන බව ද යන කරනු මත ය.

**'වඩාන් හැකි භාක් ප්‍රමාණයකට ම වෙළඳපොල සහ අවශ්‍ය විය හැකි භාක් ප්‍රමාණයට ම රාජ්‍ය'**

(As much market as possible, as much state as necessary) 1966-72 කාල පරිවිශේෂයේ, ආර්ථිකය පිළිබඳ ඇමතිව සිටි කාල් ඡිලර්, වෙළඳපොල හා රාජ්‍යයන් අතර ප්‍රශන්ස සම්බුද්ධා ගැන

සමාජ හා ලේඛර්ල් වෙළඳපොල ආර්ථිකයන් අතර ඇති ඇතැම් මූලික වෙනස්කම් පහත දැක්වෙන වගුවන් සම්පිණ්‍යවනය කෙරේ.

**සමාජ වෙළඳපොල  
ආර්ථිකය**

දේශපාලනයේ  
මූලිකත්වය:  
සම්බන්ධීකරණය කරන  
මද වෙළඳ ආර්ථිකය

විශ්ව නිදහස : සියලු  
දෙනා සඳහා සමාන  
නිදහස

පළදුයිනාව හා සමාජ  
අරමුණු අතර සම්බුද්ධිය

ප්‍රධාන ගැන සාධන  
රාජ්‍යය

මානව හිමිකම් රඳ්දත්  
පහම ආරක්ෂා කිරීම

**බෙරල් වෙළඳපොල  
ආර්ථිකය**

වෙළඳපොළවල  
මූලිකත්වය:  
සම්බන්ධීකරණය  
නොකරන මද වෙළඳ  
ආර්ථිකය

නිශ්චිත්වාත්මක නිදහස :  
පුද්ගලයා සඳහා උපරිම  
නිදහස

පළදුයිනාව කෙරෙහි  
අවධාරණය

මූලික සමාජ  
සුරක්ෂිතතාව

සිව්ල් හා දේශපාලන  
හිමිකම් මත පදනම් වන  
විශේෂ අවධාරණය

## 2. රාජ්‍යයේ කාර්යාලය

ප්‍රථම පරිවිශේෂයෙන් ඔබ උගේත්තේ කුමක් දී විහෙමට  
දෙයක් නැත හොඳයි, යටත් පිරිසෙයින්, ඔබ පහත සඳහන්  
කරනු මතක තබා ගත යුතුය: ආර්ථික ක්‍රියාකාරකම්  
සංවිධානය කිරීම සඳහා ඇති ඉතාම කාර්යක්ම ගාන්තුණය  
නම් වෙළඳපොළවල් ය. විහෙත් එවායේ ප්‍රතිඵල සර්ව



සම්පූර්ණ නොවේ. වෙළඳපොළවල් ක්‍රියාත්මකව තබා ගැනීම සඳහා යම් පුද්ගලිකයක් අවශ්‍යය. සියලු පුරවැසියන්හට හිමිකම් කිවහැක මානව හිමිකම් පද්ධති පහත සහතික කරන පිණිස රජය විසින් වෙළඳපොළවල් හැඩැගෙන්වීම හා උග්‍රපුරණය කරනු ලැබේම සින්ස කෙරේ. ඔබ මෙය පිළිගන්නෙහි ද?

ඔබ විය පිළිගනිනොත් ඔබට සුන පැතුම්! මන්දයන් විවිධ ඔබ මෙමගින් කොස්මේ (COSMEC, The Country of Social Market Economy / සමාජ වෙළඳපොළ ආර්ථිකයේ රට) නම් රාජ්‍යයෙහි ජනාධිපති යයි මොහොත්තකට උපකළුපනය කොට බලමු. සතුවූ ද? නොදැයි, සින්සට වඩා කළඩල නොවන්න: ඔබ කළ යුතු කර්තව්‍යන් ඉදිරියෙහි ඇතේ.

අනෙකතු විසින් යමක් කරන විට දී ඒ ගැන ගුණ දොස් කිම ඔබට සරල වුවත් විය කරවන්නේ ඔබ නම් යථාර්ථයන් තරමක් වෙනස් වග නම් නොඅනුමාන ය. අප මෙතෙක් සාකච්ඡා කළ සමාජ වෙළඳපොළ ආර්ථිකය දෙස අප දැන් මදක් ප්‍රායෝගික පිවිසුමකින් දකින්නට උත්සාහ කරමු.

**වරින රැණුම :** මෙම පරිවිශේදයේ දී, ඔබ සමාජ වෙළඳපොළ ආර්ථිකයට කැස තු රාජ්‍යයක් වූ කොස්මේ හි ජනාධිපති වී යයි සිහන්න. ඔබ කළ යුතු වන්නේ බුමක් ද?

ඉදිරි පිටු කිහිපයේ දී රාජ්‍යය දෙස ද රාජ්‍යයන් තම කාර්යභාරය ඉටු කිරීම සඳහා සුලඟව හාවතා කරන ඇතැමි

වැදගත් උපකරණ දෙස ද වඩාත් සම්ප ලෙස බලන්නට අපි උත්සුක වෙමු.

**රාජ්‍යයන් පූර්ණ සේවා නියුත්තිය සහතික කරන්නේ කෙසේද ?**

සැම පුරවැසියෙකුටම වැඩ කිරීමේ අයිතිය ඇත. ඒ ඒ, රැකියා නිසා මුදල් ද වීහෙයින් කිමට යමක් ද ලැබෙන නිසා පමණක් නොව, රැකියාවක් නිසා මුළුමසයින්ට අරමුණාක් පිළිබඳ හැඳිමක් ද සමාජය තුළ කාර්ය භාරයක් ද ලැබෙන හෙයිනි. විස් නම් කොස්මේ පුරවැසියන් සඳහා මේ මානව හිමිකම සහතික කළ හැක්සේ කෙසේද ?

**වැඩ කිරීමේ හිමිකම් සැම කෙනෙකුටම ඇත:**  
**පුරවැසියන්ට රැකියාවක් සොයා ගැනීමට ආධාර වෘත්ත රාජ්‍යයන්ට හැකිය.**




සම කෙනෙකු සඳහාම රැකියා නිර්මාණය කිරීමට හෝ වැඩිදෙනෙකු සේවයට ගැනීමට සේවා යෝජකයින්ට බල කිරීමට ඔබට නොහැකිය. ව්‍යුහයේ වෙළඳපාල මූලධර්මයන් උග්‍රීමෙන් වැඩිදෙනෙකු වනු ඇත. ව්‍යුහයේ වෙනත් බොහෝ රාජ්‍යයන් මෙන්, ඉම ප්‍රවර්ධන කටයුතුවල යෙදීමට ඔබට හැකිය. උදාහරණයක් වශයෙන්, රැකියා නැති ජනයා රැකියාවන් හි ප්‍රහුණු කිරීමට රජයේ ආයතන පිහිටුවිය හැක. නැතහොත් වසන්තිය උපදේශනය හා ප්‍රහුණුව පිරිනැමීමෙන් අනාගතයේ රැකියා සඳහා සුදුසුකම් ලබාගැනීමට ඔවුන්ට ආධාර කළ හැක.

ඊට අමතරව, නිරන්තර රැකියා සංප්‍රයුත්වක් තිබීම ද ඔබ සහතික කළ යුතුය. විහි තෝරුම නම්: ආර්ථිකය නොදින් පැවතීම සහතික කරන්න යන්නයි !

### ආර්ථිකය ස්ථාවර කිරීම රාජ්‍යයන්ට කළ හැක්කේ කෙසේ ද?

කල් යන්ම, ඉතාම සමෘද්ධියෙන් ආර්ථිකයන් පවා වතුයන් ඔස්සේ ගමන් කරයි. ඒවා ඉහළට ද පහළට ද නැවතන් ඉහළට ද ගමන් කරයි. ඒවා පිරිහිමිවලට ද ඉන් පසු වර්ධනයන්ට ද ආදි වශයෙන් මුහුණ දෙයි. වර්ධනයන්ට කිසිවෙතුත් අසතුව නොවන අතර, අර්බුද නිසා ඔබේ පුරවැසියන් සමඟරෙකුට බරපතල ප්‍රතිච්ඡාක ඇති වීමටත් ඔවුන්ගේ පිටත ඉඩ ප්‍රස්ථා කෙරෙහි අනිතකර බලපෑම් ඇති වීමටත් ඉඩ ඇත.

**කිහික්සේගේ ප්‍රතිපත්ති:** වර්ධනයන් පවතින කාලයන්හි දී තුළු කිරීම සහ අර්බුද සමයන්හි දී වියදුම් කිරීම



එම සම්බන්ධයෙන් කළ හැකි යමක් ඔබට නිඩු. මිට අවුරුදු සියයකට පමණ පෙර පෝන් මෙනාඩි කිහික් වෙළඳ වතු ප්‍රතිපත්තින් යෝජනා කළේය. ඒ අදහස සරලය: සමෘද්ධි කාලයන්හි දී ඔබ මුදල් තුළු කළ යුතුය. අර්බුදය පැමිණි

විට, හාන්ස් හා සේවාවන් මලට ගැනීම සඳහා ඔබ එම ඉතිරි කරන ලද මුදල් පාවතිව කළ යුතුය. මහජන ඉල්ලුම ඇති කිරීමෙන් ඔබ ආර්ථික ප්‍රඩූලවන්හෙති ය. කිෂේස්ගේ අදහස් යෙදීමෙන් ඔබ ආර්ථික වතුයන් සුමුද කරනු ඇත. විරැධිතයන් විතරම් විශාල නොවනු ඇත. විහෙත් අර්ථඩයන් ද විතරම් නරක නොවනු ඇත.

අද බොහෝ රාජ්‍යයන් යම් ආකාරයක ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීම ගැන උනන්ද වෙති. උදහරණයක් වශයෙන් පරිමන් රජය 1967 දී “ස්ථාවරත්ව ගිවිපුම” නම් සම්මුතියකට විකාර විය. වියට අනුව, රාජ්‍යය ස්ථාවර මෙ ගණන් ද ඉහළ සේවා නියුත්තියක් ද ගෙවුම් ගේෂයක් ද සහතික කළ යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී රටවල් බොහෝමයක්ම “ස්ථාවර මෙ ගණන්” (මුත් අදහස් කෙරෙන්නේ පහළ උද්ධීමනයක්) සාමාන්‍යයෙන්, මහ බැංකු විසින් අධික්ෂණය කරනු ලැබේ. කොස්මොක් (COSMEC) රාජ්‍යය මිට ව්‍යාපිත්‍රීයක් නොවේ යැයි ඔබ උපක්‍රේෂනය කළහොත් ජනාධිපති විමෙන් පසුවත් ඔබට මුදල් අව්‍ය ගසන්නා අසලවත් ය නොහැකි වී සිටීම ගැන, මෙය කියවන ගමන් ඔබට යම් බලාපොරොත්තු කඩ වුණු හැඟීමක් ඇතිවිය හැක.

### කම්මිකරු අයිතින් සහතික කිරීමට රාජ්‍යන්ට හැක්කේ කෙසේද ?

සේවකයෝ ඔවුන්ගේ සේවා යෝජකයා මත රඳු පවතී. මේ රඳු පැවැත්ම සූරා කෘමිත් මානව හිමිකම් උග්‍රීලංකනයන්ටත් හේතු නොවන බව ඔබ සහතික කළ යුතු වේ.



### විනාශකාරිය

වික්සන් ජාතින්ගේ හා ජගත් කම්මිකරු සංවිධාන සම්මුතින්ට අනුව, සම්මිකරුවේවුටුම යහපත් වැටුපක් ඉපසිමටත් යහපත් තත්ත්වයන් යටතේ වැඩ කිරීමටත් වෘත්තීය සම්මි විසින් නියෝජනය කරනු ලැබීමටත් අයිතියක් ඇත.

**වින්තිය සම්මි අයිතිවාසිකම්, සමාජ හැවුල්කාරීත්වය හා සම-නිර්ණය (Co-determination) යනු සමාජ වෙළඳපොල ආර්ථිකයක වැදගත් බල කෙතු වේ.**

බොහෝ රාජ්‍යයන් ඉම වෙළඳපොල මත රෙගුලාසි පනවති. විනම් සේවයට ගන්නා හා අස් කරන ආකාරය (නෙරපනු ලැබේමෙන් ආරක්ෂා කිරීම) ගැන සහ සේවා කොන්දේසි පිළිබඳව. විශෙෂම වැඩ කිරීමේ උපරිම පැය ගණන, ආරක්ෂක ප්‍රමිතින්, ප්‍රසුත තිවාසු, ස්ථීර පුරුෂ සමානාත්මකාවය ආදිය සහතික කරන නීති එවාට ඇත.

කොස් ව්‍යවද ඉමය සම්බන්ධ සියලු ප්‍රශ්න ගැන තතිව තීරණ ගැනීම ඔබ අවශ්‍යයෙන්ම සිදු කළ යුතු නොවේ. උදහරණයක්




වගයෙන් ජ්‍රේමතියේ, රජය කරන්නේ, සේවා යෝජකයින් හා කම්කරුවන් සාමූහික ගිවිසුම්වලට විළැඳිය යුතු වන නෙතික පදනම සංවිධානය කිරීම පමණි. කර්මාන්ත මට්ටමේ දී, එක් කර්මාන්තයක සියලු කම්කරුවන් නියෝජනය කරන වෙනතිය සම්ඟ “ඡ්‍යෙකාබද්ධ සමඟ සම්ඟ” (Unity Unions) හා කර්මාන්ත සංගම්, වික් අංශයක සියලු සමාගම් අනුගමනය කළ යුතු වන, වැඩ කිරීමේ පැය ගණන් ද නිවාඩු ද සාමූහික වැටුප් ද තීරණය කරනි.

සමාගම් මට්ටමේ දී, සම-නිර්ණය (co-determination) තුමයක් මගින් කම්කරු අයිතින් ආරක්ෂා කෙරේ. සේවකයින් පස් දෙනෙකුට වැඩියෙන් සිටින සමාගම් වල, සමාගමේ වැදගත් තීරණ ගැනීමේ දී බලපෑමක් කළ හැකි සේවක සහා ස්ථාපිත කිරීමට කම්කරුවන්ට අයිතිය ඇත. තවද අධිකෘක්ෂක මණ්ඩල සමන්විත වන්නේ කොටස් අයිතිකරුවන් හා කම්කරු නියෝජකයින් සම සංඛ්‍යාවක ගෙනී. වීලෙසම ආත්මවෙශි

පමණක් නොව ව්‍යාපාරක (corporate) මට්ටමේ දී ද ප්‍රජාතාන්ත්‍රික සුජාතකරණයක් අත්‍යවශ්‍ය ය.

වෙළඳපොළවල් හසුරුවන්නේ කෙසේ ද?



කොස්මේක් (COSMEC) රාජ්‍යය තුළ සිදුවීම වැළැක්විය යුතු වික් දෙයක් නිඩි. විය නම්, සැලකිය යුතු තරගකරුවන් නොකිරීම හේතුවෙන් තමුන්ට රිසි අයුරින් මිල ගණන් ඉහළ නැංවීමට හැකි ආකාරයට තනි සමාගම් සුවිශාල ලෙස බලවත් වීම ය. ජනාධිපතිතුමති, ඔබේ කාර්තව්‍ය නම් තරගකාරීන්ට මූලධාරුය කියාන්මක වීමට මග සැලැස්වීමත් කිහිපයාධිකාරයන් (oligopolies - තරගකරුවන් සුළු පිරිසක් පමණක් සිටීම) හා ඡ්‍යෙකාබද්ධයන් ඇති වීම වැළැක්වීමත් ය.

**රාජ්‍යය යහපත් තරගකාරින්ට ප්‍රවිචිතය කිරීමත්,  
ආරක්ෂා කිරීමත් කළ යුතුය.**

වික් විකල්පයක් වනු ඇත්තේ “ඒකාධිකාරයන් හා  
ඒකබද්ධවීම් පිළිබඳ කොමිසමක්” පිහිටුවීමයි. විය  
වෙළඳපොලේ වර්යාව අධිකෘත්‍ය කරන්නාවූත් සින්ම වික්  
වෙළඳපොලක් තුළ ස්වාධීන තරගකරුවන් ප්‍රමාණවත්  
සංඛ්‍යාවක් සිටින බව සහතික කරන්නාවූත් ආයතනයකි.

කෙසේ වුවද, ක්‍රියාත්මකව පවත්නා වෙළඳපොලවල් තුළ  
පවා, වෙළඳපොල ක්‍රියාකරුවන්ගේ වර්යාව රෙගුලැසිගත  
කිරීම අවශ්‍ය විය හැකිය. රාජ්‍යයන් විය කරන්නේ ප්‍රධාන  
කොටම හේතු දෙකක් නිසාය: ඉන් පළමු වැන්න නම් පරිසරය  
ආරක්ෂා කිරීමයි. උදාහරණයක් වශයෙන්, කමිහල් නිමියන්  
මුවන්ගේ අපද්‍රව්‍ය ඔබේ ජල ගබඩාව වන වැවට, විලට හෝ  
ගංගාවනට යොමු නොකරවන බව සහතික කිරීමයි.  
නැතහොත් ඔවුන්ගේ නිෂ්පාදිතයන් ඇතැම් පාරිසරක ප්‍රමිතීන්  
ඉටු කළ යුතු යැයි ඔබට තීරණය කළ හැකිය. වික්තරා  
ප්‍රමාණයකට පමණක් අවනන වන දුම් පිට කරන රාල වාහන  
නිපදවන ලෙස ඔවුන්ට නියම කිරීමට හෝ ආපසු දිය යුතු  
බොත්ත්වල ඔවුන්ගේ ඩීම විකිණීමට සැලස්වීමට ඔබට  
හැකිය. පරිසරයට හිතවත් ඇතැම් කර්මාන්තවලට  
සහනාධාර සැපයීමටත් ඔබට හැකිය. නැතහොත් පෙටුල්  
සම්බන්ධයෙන් බොහෝ රටවල කෙරෙන පරිදි, විශේෂ බදු  
පැනවීමෙන් ඇතැම් නිෂ්පාදිතයන් භාවිතය අධේරීය කළ  
හැකිය.



**රාජ්‍යයන් සමහරවීට වෙළඳපොලවලට යම්  
මැදිහත්වීම් කරයි උදාහරණයක් වශයෙන් පරිසරය  
හෝ පාරිනෝගිකයන් ආරක්ෂා කරනු ලැබේ.**

වෙළඳපොලවලට මැදිහත්වීම සඳහා බලපාන දෙවන ප්‍රධාන  
හේතුව නම් පාරිනෝගිකයින් ආරක්ෂා කිරීමය. ඔවුන් ආරක්ෂා  
කළ යුතු වන්නේ කුමකින් ද? සරල අන්දුමින් කියනොත්  
මුවන්ගේ නොදැනුමෙති. නායුයික වශයෙන්, සියලු  
හාන්ඩියන්ගේ ගුණයන් ගැන පාරිනෝගිකයින්ට පර්පූර්ණ  
දැනුමක් තිබේ. ඇත්ත වශයෙන්, හාන්ඩිවල හෝ සේවා වල  
ගුණය තක්සේරු කිරීමට අවස්ථාවක් පාරිනෝගිකයින්ට  
බොහෝට නැත. හාන්ඩිය ගැන නිෂ්පාදකයින් දන්නා සියලු  
දේ දැන ගැනීමට පාරිනෝගිකයින්ට හැකියාවක් නැත.

අප්‍රේක විද්‍යාලයින් මේ සංසිද්ධිය හඳුන්වන්නේ "අසම්මිතික දැනුම" වශයෙනි. නිෂ්පාදකයෝ මෙයින් අයුතු ප්‍රයෝගන ගනිති. මෙය වැලැක්වීම සඳහා ඇතැම් ගුණාත්මක හෝ ආරක්ෂක ප්‍රමිතින් අනුගමනය කරන ලෙස සැපයුම්කරුවන්ට නියම කිරීමට තීරණය කිරීමට ඔබට හැකිය. නැතහොත් නිෂ්පාදකයින්ට ඕවුන්ගේ ආහාරවලට උෂ්ඨලු ගැසීමට, උදුහරණයක් වශයෙන් ඇතුළත් ද්‍රව්‍යයන්, ගොවීපලක වවතු ලැබුවේද රසායනාගාරයක නිෂ්පාදනය කරනු ලැබුවේද, යන්න තම පාරිභෝගිකයින්ට කිමට නිෂ්පාදකයින්ට බල කළ හැකිය. නැතහොත් පාරිභෝගික භාණ්ඩ පරිජාතා කොට ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ආයතනයක් පිහිටුවීමට ඔබට හැකිය.

### **රාජ්‍යන් තාරෑහේතිකයින් "අසම්මිතික දැනුමෙන්" ආරක්ෂා කරනි.**

වෙළඳපලට මැදිහත්කරණයක් සිදු කිරීම සඳහා අනත්තවත් උපකරණ හා විකල්පයන් ඇත: ඒවා, ප්‍රවාරක ව්‍යාපාර දියන් කිරීම, තොරතුරු සැපයීම, ඇතැම් භාණ්ඩයන් හෝ අධිංශු විය හැකි ද්‍රව්‍යයන් තහනම් කිරීම, ඇතැම් නිෂ්පාදන අවශ්‍යතා අනුගමනය කිරීමට බල කිරීම, බඳු පැනවීම ආදි වශයෙනි. ඔබ සිහිතබාගත යුතු කරනාක් වනුදේ ඔබ කුමක් කළත්, ඔබ වෙළඳපලේ අවසන් ප්‍රතිඵලය වෙනස් කරවන බවයි. වෙළඳපලට කාර්ෂකම වනු දැනීමට ඔබට තව දුරටත් අවශ්‍ය හෙයින්, ඔබේ මැදිහත් වීම් හැකිතාක් දුරට වෙළඳපලට මිතුණිල් (වෙළඳපලට අනුකූල / Market Friendly) වන බවට තහවුරු කරගන්න. සැම විට මෙය මතක තබා ගන්න:

"වඩාත් හැකි තාක් ප්‍රමාණයකට ම වෙළඳපොල සහ අවශ්‍ය විය හැකි තාක් ප්‍රමාණයට ම රාජ්‍යය" (As much market as possible, as much state as necessary)

### **මහජන භාණ්ඩ යනු මොනවාද ?**

බොහො දේවල් වඩාත්ම තොදින් (වඩාත්ම කාර්ෂකමට) නිෂ්පාදනය කරන්නේ වෙළඳපල කෙශත්‍රයේ දීය. කෙසේ ව්‍යවද, කිසිසේත්ම වෙළඳපල තත්ත්වයන් යටතේ නිෂ්පාදනය නොකෙරෙන, හෝ ප්‍රමාණවත් ප්‍රමාණයකට නිපදවීමක් සිදු නොකරන ඇතැම් තීරණාත්මක භාණ්ඩ හා සේවාවන් ද නිඩි. මේ දේවල් වල නිෂ්පාදනයෙන් ලාභ කිසිවක් අපේක්ෂා නොකෙරේ. මන්ද යන් මේ භාණ්ඩ පාවිච්චි කරන්නන් අය කිරීමක් හෝ ඒ සඳහා නොගෙවා පාවිච්චි කරන්නන් ඉවත් කිරීම කළ නොහැකි නැතහොත් කිරීම ඉතා දුෂ්කර



හෙයිනි. මේ නිසා කිසිදු පෙෂද්‍රගලික ආයෝජකයෙක් රට මුදල් නොයොදවනු ඇත. කෙසේ ව්‍යවද, මේ දේවලින් සමහරක් පාතියේ ආර්ථිකයට ඇත්ත වශයෙන්ම අවශ්‍ය. පාරවල් ද, ක්‍රියාත්මක කළ හැකි දේපල අයිතින් හෝ පාතික සුරක්ෂිතතාව මෙයට යම් නිදසුන් ය. මේ සියලු භාණ්ඩ සියලු ප්‍රරචිතයෙන්ට බඩා ගත හැකි බව සහතික කිරීමේ පහසුම තුමය නම් බඳ මුදල් එකතු කර ඔබම ඒ භාණ්ඩ සැපයීමයි.

**රාජ්‍යයන් ඇතැම් තීරණාත්මක භාණ්ඩ හා කේවාවන් සැපයීම සංවිධානය කරනි. නිදසුන් ලෙස පාතික සුරක්ෂිතතාව, යටිහළ පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍ය ආරක්ෂාව.**



පෙෂද්‍රගලික සමාගම්වලට ලාභ ලැබිය හැකි වෙනත් තීරණාත්මක භාණ්ඩ හා කේවාවන් ඇත. විහෙන් තීදහස් වෙළඳපලක් තුළ මේ භාණ්ඩ සියලු ප්‍රරචිතයෙන්ට නොසැපයෙනු ඇතැයි හෝ ඔවුන් සියලු දෙනාට ඒවා ලබා ගැනීමට වත්කම නොතිබය හැකියායි සිබර හැකිය. විහෙන් නැවතන්, ඔබ විසින් ම ඒවා සැපයීමට තීරණය කළ හැකිය. තැපැල් පද්ධතියක්, විදුලි බලය, මහජන ප්‍රවාහනය නැතහෙත් විදුලි සංදේශනය වැනි ද්‍රා මේ ඇතුළත් වේ. මෙත අවුරුදුවලදී රාජ්‍ය බොහෝ ගණනක් මේ අංශයෙන් පෙෂද්‍රගලික බවට පත් කර ඇත. කෙසේ ව්‍යවද ඒවා බොහෝ විට තවමත් බෙහෙවින් නිශාමනය කෙරේ. විශේෂ වගකීම් ඉටු කිරීමට මේ වෙළඳපල වලට ඇතුළු වන පෙෂද්‍රගලික සමාගම් වලට සිදු වේ.


කිසිදු රටක් විසින් මූලමතින් පෙෂද්‍රගලික කරණය නොකරනු ඇතැයි සිතිය හැකි ඇතැම් අතිශයින් වැදගත් අංශයන් ද ඇත. ඒවා අතරින් සනීපාරක්ෂාව හා අධ්‍යාපනය වඩාත්ම වැදගත් වේ. නැතහෙත් කොස්මේක් (COSMEC) රාජ්‍යයෙහි ගණිතය හා තුළෝල විද්‍යාව, වැනි විෂයයන්ට විවිධ දෙන අධ්‍යාපන සුපිරි වෙළඳපොළවල් ඇති කිරීමට හෝ පිළිකා ප්‍රතිකාර සඳහා වෙන්දේස් හා ලොතරුයි වලට ඉඩිමට ඔබ සැලසුම් කරන්නේ දා විසේ කළහොත් වික්සත් පාතින්ගෙන් ඔබට කරදර සිදුවනු ඇත. මන්දයන් අධ්‍යාපනය හා සෞඛ්‍යාරක්ෂාව ලබා ගැනීමේ හැකියාව මූලික මානව තීම්කම් වන බැවිනි.

ඔබ සැලකිම්ලන් විය යුතු තවත් මහජන භාණ්ඩ පද්ධතියක් ඇත. විනම් ස්වාභාවිකව දැනටත් පවතින ඒවාය. මේ භාණ්ඩ

සැපයනු වෙනුවට, සිනකටට වඩා පාවිච්චි කිරීමෙන් හා සුරා කනු ලැබේමෙන් ආරක්ෂා කළ යුතු වේ. පිරිසිදු පරිසරයක් හෝ පිරිසිදු වානය හේ පිළිබඳ තිබුණ් ය. “වෙළඳපල නියාමනය” පිළිබඳ කොටසෙහි සාකච්ඡා කරන පරිදි, මේ හාන්යි පාවිච්චිය පාලනය කිරීමට ඔබට හැකිය.

### සමාජ සුහ සාධනය යනු කුමක්ද?

පුරවැසියන්ගේ මූලික අයිතින් අනතුරට ලක් කරන හෝ උල්ලංකනය කරන හා ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ ඉඩ ප්‍රස්ථා කෙරෙහි



අහිතකර බලපෑම් කරන අන්තරායන්ගෙන් සමාජ ආරක්ෂාවක් රාජ්‍යයන් විසින් සපයනු ලැබේ. ඇතැම් ප්‍රධාන ආපදාවන් වන්නේ දේවයෙහි දී හඳුනී අනතුර, අසනීපයන්, මහල බවේ දී දිලිඳ බව, විරැකියාව හෝ දුරටත් ඇති දැඩි කිරීමට සම්බන්ධ ආර්ථික ආවදානම්ය. මේ අවස්ථා සඳහා රාජ්‍යය ‘‘සමාජ ආරක්ෂණ ප්‍රාලයක්’’ සපයයි. බොහෝ රාජ්‍යයන් සමාජ රක්ෂණ පද්ධති සඳහා, උදාහරණ වශයෙන් සෞඛ්‍ය

ආරක්ෂාව හා විශ්‍රාම වැටුප් සඳහා නියාමන රාමුවක් සපයයි. නැතහොත් ලමා ප්‍රතිලාභ වැනි සෘජු ආධාර මුදල් වෙනුවෙන් ගෙවීම සඳහා බඳු මුදල් පාවිච්චි කරයි.

### රාජ්‍ය සමාජ ආරක්ෂණ ප්‍රාලයක් සපයන අතර ආක්‍රාවන්ට එරෙහිව පුරවැසියන් රක්ෂණය කරයි.


ඔබ පිළිතුරු දිය යුතු වන තීරණාත්මක ප්‍රශ්න මේවාය: මගේ පුරවැසියන් මුහුණ පාන්නේ කට්ට ආකාරයේ අවදානම්වලට දී පුද්ගලයින්හට මුහුණ දීමට සිදුව ඇති බර බෙදාහදාගෙන ඉස්ක්‍රීමට අපරි හැවුල් විය හැක්කේ කෙසේ දී? සමාජ හා පෙෂ්ට්‍රලික වගකීම අතර නිවැරදි සමතුලනය කුමක්ද? සුහ සාධක ප්‍රතිලාභ ලැබේමට අයිතිය ඇත්තේ කාටද ? ඒ කෙතරම් ප්‍රමාණයකට දී?

විශේෂයෙන්ම “කෙතරම් ප්‍රමාණයකට දී?” යන්න පිළිබඳව සාමාන්‍යයෙන් විවාදාත්මකව තර්ක කෙරේ. විරැකියා ප්‍රතිලාභ පිළිබඳව උදාහරණය ගනිමු: ඉතා මූලික මට්ටමේ සමාජ සුරක්ෂාතා ව්‍යුහයක් කෙරෙන විශ්වාසය තබන ලිබරල්වාදීනු තර්ක කරනුයේ රැකියා විරැහිත සියලු දෙනාහට, අමුත් රැකියාවක් සොයා ගැනීමටත් හා විය පිළිගනු ලැබේමටත් අවශ්‍ය කරන ඔවුන්ගේ පෙළුම්වීම පවත්වාගෙන යනු පිණිස ඔවුනට යම් අවම මට්ටමේ විරැකියා ප්‍රතිලාභයක් ගෙවිය යුතු බවයි. අනෙක් අතර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කුමයන් ප්‍රතිලාභ ඔහන රැකියා විරැහිතයින්ට දීවී පවත්වා ගැනීමට පමණක් නොව, කමින් පැවති ඔවුන්ගේ ජ්‍යෙන මට්ටම තබා ගැනීමට ද ඉඩ දෙනි.

## වියදුම ගෙවන්නේ කටුද ?


මහජන හාණ්ඩි සැපයීම, සමාජ දැරෙක් ගැට ගැසීම, මහජන ඉල්ලුමක් නිර්මානය කිරීම, සමාජ වෙළඳපල ආර්ථිකයක් පවත්වා ගෙන යාම, ඉතා මිල අධික දෙයක් බව පෙනෙයි. විසේ නොවේදා කෙසේ නමුත් සූත්‍ර ආරංචිය මෙයයි: ඒ සියල්ල ඔබේ ජනාධිපති මුදල් පසුම්බියෙන් ගෙවීමට සිදු තෙවේ. සමාජ රක්ෂණයන්ට සාමාන්‍යයෙන් මුදල් සැපයෙන්නේ සේවා ගෝරකයන් හා සේවකයන් යන දේපාර්ශවය විසින් ගෙවන අතිවාර්ය දායක මුදල් වලිනි. වඩ වාඩාත් රාජ්‍යයන් ද්වී-තුම යොදා ගනිති: රාජ්‍යය මූලික රක්ෂණය සංවිධානය කරන අතර පෝද්ගරික රක්ෂණයන් මගින් විය උන පූර්ණය කළ හැක. නැතහොත් කළ යුතුය.

**රාජ්‍යයන් සමාජ ආරක්ෂණ දායක මුදල් එකතු කරනි.  
ඔබ ධනවන් වන හරමට සාපේක්ෂව ඔබ ගෙවිය  
යුතුය.**



රාජ්‍යයේ ප්‍රධාන ආදායම් මාගිය නම් බදු ය. ඉන් වඩාත්ම වැදගත් වන්නේ පුරවැසියන්ගේ ආදායම් හා සමාගම්වල ලාභ මත වන සෘජු බඳුය. සාමාන්‍යයෙන් මේ බදු ප්‍රගාමීය (progressive). විහි තේරේම නම් ඔබ උපයන ප්‍රමාණය වැඩි වන තරමට රාජ්‍යයට ඔබ ගෙවිය යුතු වන ඔබේ ආදායමේ කොටස වඩා විශාල වන බවය. විහි අදහස නම් ධනවතා (විනම් ජනාධිපතිතුමනි ඔබ!) වැඩියෙන් ගෙවන අතර දුර්පතා (ඔබේ තිටුපු රියලුරු) සාමාන්‍යයෙන් සමාජ ප්‍රතිලාභ වැඩියෙන් ඔබයි. මේ නයින්, රාජ්‍යය ධනය නැවත බෙදාන අතර දුර්පතුන් හා ධනවතුන් අතර පර්තරය පියවයි.

ආර්ථිකය සම්බන්ධිකරණය සඳහා රාජ්‍යයන් විසින් හාවතා කරනු ලබන ඇතැම් උපකරණ පහත දැක්වෙන වගුවන් සම්පිණ්‍යවනය කෙරේය. ඒවා සමාජ වෙළඳපොල ආර්ථිකයක ගොඩනැසිලි නිර්මාණ කුට්‍රි (Building Blocks) ලෙස සැලකේ.



## කොනේක් ප්‍රමාණයට රාජ්‍යය අවශ්‍ය දී?

මධ්‍ය තවමත් ජනාධිපති වී සිටීමට ඔහු දී? නැතහොත් ඉදිරි කර්ත්‍යව්‍යන් ගෙන් ඔබ තෙරපි සිටින්නේ දී? සියලු දී ඔබ විසින් සංවිධානය කොට සැපයීය යුතු යැයි නොසිතන්න.

සමාජ වෙළඳපල ආර්ථිකයක් බොහෝ දුරටම ගෙන යනු ලබන්නේ වෙළඳපල ක්‍රියාකරුවන් (සේවා යෝජකයන්, සේවකයින්, පාරිභෝගිකයින්) හා සිවිල් සමාජ ක්‍රියාකරුවන් (වෘත්තිය සම්භි, ව්‍යාපාරක සංගමී, පාරිභෝගික ආරක්ෂක කණ්ඩායාම් ආදින්) විසිනි.

ඇත්ත වශයෙන්ම, සෑම පූර්වයියෙකුටම රාජකාරී තිබේ: සමාජ සුන සාධන රාජ්‍යයකට ක්‍රියාත්මක විය නැක්කේ වහු පූර්වයියන් තමන්ගේ පිවිත ගෙන වගකීම බාරගතින් නම් හා පිවිකාව කර ගෙනීම සඳහා වූ තමන්ගේම ප්‍රයත්ත්‍යන් සාර්ථක වී නැති විට පමණක් ප්‍රජාවගේ ආධාරය ඉල්ලයි නම් පමණි. ඔබ රාමුව පිළියෙළ කොට විය විකට තබා ගත යුතුය. වහෙන් මූලික රිතියක් වශයෙන්, කාල් ජිල්ට ගේ මේ වවන නැවත මතක තබා ගන්න: “වඩාත් නැකි තාක් ප්‍රමාණයකට ම වෙළඳපොල සහ අවශ්‍ය විය හැකි තාක් ප්‍රමාණයට ම රාජ්‍යය” (As much market as possible, as much state as necessary)

## 3. දැක්ම


ඉදිරියෙහි ඇති අභියෝග මොනවාද ?



සමාජ වෙළඳපල ආර්ථිකයන් හා විශාල සුන සාධන රාජ්‍යයන් සහිත ජාතීන් බොහෝමයක්ම අති විශාල මහජන ණය බරන් හා සමතුලිත අය වැයක් ඉදිරිපත් කිරීම සඳහා වූ අරගලයෙන් පෙළෙති. ප්‍රධාන හේතු තුනක් නිසා සුන සාධන රාජ්‍යය පීඩනයට ලක්වේයි.

**ප්‍රතිලාභීන් වැඩි තිරසක්, දායකයින් අඩු තිරසක්: සූහ සාධන රාජ්‍යයන් සිරින්නේ නෙරඹීමක් යටතේය.**

ප්‍රථම කොටම සමාජ සූහ සාධන ගෙවීම ලබන්නන්ගේ සංඛ්‍යාව වැඩියි. කාර්මිකරණය වූ බොහෝ ජාතීනු වයසට යන සමාජයකට මුහුණු දී සිටිති. මෙහි අරුතන නම් ජනතාවගේ වැඩි වෙමින් පවත්නා කොටසක් වැඩි වෙමින් පවත්නා කාලයක් සදහා විශ්‍රාම වැටුප් ලබන බවය. තවද, කාර්මිකරණය වූ බොහෝ ජාතීනු මන්දුගාම වර්ධනයෙන් පිඩා විදින අතර ඉහළ සේවා නිශ්චක්තියක් සහතික තිරීමට ඇපොහොසත් වෙති. එහෙයින් ජනතාවගෙන් වඩාත් වැඩි කොටසකට විශ්කියා ප්‍රතිලාභ හෝ සමාජ ආධාර පවා හෝ ලැබීමේ අයිතියට හිමිකම් තියයි. ඇත්ත වශයෙන්ම, අධික ව්‍යුහාත්මක විශ්කියාව නිතැතින්ම මූල්‍ය ගැටළුවකට වැඩි



දෙයකි. මන්ද යන් විය වැඩි කිරීම සදහා වන මුළුක මිනිස් අයිතියන් උල්ලාංකනය කරන බැවිති.

දෙවනුව, ප්‍රතිලාභීන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතින අතර, සමාජ සුරක්ෂිතතා තුම්යට දායක මුදල් ගෙවන්නන්ගේ සාපේෂු සංඛ්‍යාව අඩු වෙමින් පවති. සේවකයේ (අදායම් බඳ ගෙවීමෙන්) ප්‍රධාන බඳ බර උසුලති. විහෙත් අධික විරු කියාවත් සමාජය වයසට යාමන් නිසා සමාජය තුළ රැකියා කරන ජනයාගේ පාංශුව අඩු වෙමින් පවති. වැඩි වෙමින් පවත්නා බරක් ගෙන යාමට වැඩි කරන ජනයාට සිදුවන හෙයින්, ආදායම් ප්‍රතිව්‍යාප්ති තුම්යෙහි සුපාත්‍යාවය නා යුතුක්ති සහගත බව ප්‍රශ්න කළ යුතු තත්ත්වයට පත් වේ.

තුන්වනුව, සමාජ වෙළඳපල ආර්ථිකයන්ට මුහුණු දීමට සිදුව ඇති ප්‍රධාන තර්ජනය හැටියට ආර්ථික ගෝලිකරණය හඳුනාගනු බඩි. ප්‍රාග්ධනය වඩා වඩාත් සංවල නා වෙනස් වන සූල් බවට පත් වී ඇති අතර වැඩි වෙමින් පවත්නා බලවත් බහු ජාතික සමාගම් සංඛ්‍යාවක් රාජ්‍යයේ ගුහනායෙන් පහසුවෙන් ඉවත් වීමේ හැකියාවක් උසුලයි. ප්‍රථම කොටම මෙය බඳ මගහැරීමකට හේතු වේ. බහු ජාතික සමාගම් තමන්ගේ අයවාය ව්‍යාපාර ආකාරයකට පෙන්වුම් කර, බඳ අය කිරීමට කිසිවක් ඉතිරි නොවන තුරු ඔවුන්ගේ ලාභ ඔවුන්ගේ සංකීර්ණ සංවිධාන ජාලවන් තුළ මාරු කරයි. දෙවනුව මේ බහු ජාතික සමාගම් ගුමයන් පරිසරාත්මක නා පාරිභෝගික ආරක්ෂණීය ප්‍රමිතින් අඩු කිරීම සදහා රාජ්‍යය සම්බන්ධයෙන් තම හෙරිව කිරීමේ හැකියාව පාවිච්ච කරති.

සුහ කාධන රාජ්‍යය ගෝලීයකරණ බලපෑම් ද සමාජ ප්‍රවහනය ද ආර්ථික-නිශ්චලනය (Stagnation) අතර තිර වී කිරීය.

මේ නයින් සමාජ ප්‍රවහනය ද ආර්ථික-නිශ්චලනය (Stagnation) හා ආර්ථික ගෝලීයකරණය ද සමාජ වෙළඳපල ආර්ථිකයන් ගේ පදනම දෙදුරටම කැමට මක් කරයි. තිබිය හැකිකේ විකම බෙහෙතකැයි බොහෝ විශේෂකයෝ යියති. විනම් අඩුවෙන් රාජ්‍යයන්, වැඩියෙන් වෙළඳපලන්, ලිඛිරල් වෙළඳ ආර්ථිකයට ආපසු යාමන් ය. විය විසේද?

**ගෝලීයකරණයේ තේරුම සමාජ වෙළඳපල ආර්ථිකයේ අවසානය ද?**

ගෝලීයකරණය සඳහා සමාජ මූලධර්මය අන් තියුවීමකුන් ලිඛිරල් වෙළඳපල ආකෘතිය යොදා ගැනීමකුන් අනිවාර්යයෙන්



අවශ්‍ය වේය යන සම්ප්‍රදායික තුවනට විරෝධව යටත් පිරිසයින් තොද තර්ක තුනක් තිබේ.

**බෙහෙවින් තරගකාරී වීමට සමාජ වෙළඳපල ආර්ථිකයන්ට ද හැකිය.**

ප්‍රථම කොටම, ගෝලීයකරණය විසින් මුදාහරින පිඩිනයට විරෝධව වික් වික් රාජ්‍යයන් විසින් දක්වනු බඩන ප්‍රතිචාරයන් දෙස සම්ප මෙස බැඳු කළ පෙනී යන කරණක් වනුයේ වික් ප්‍රතිචාරයන්හි ඒකාකාරී රටාවක් නැති බව ය. ඒ වෙනුවට පාතික ආයතන විසින් ගෝලීය කරණයේ බලපෑම් මධ්‍යස්ථා බවට පත් කරනු බඩිය. ඇතැම් රාජ්‍යයන්, ප්‍රධාන කොටම ස්කෑන්ඩිනේවියානු රාජ්‍ය, ඇත්ත වශයෙන්ම රාජ්‍යයේ මධ්‍යහත්වීම වඩාත් ගැහුරු කර ඇති අතර, සමාජ වෙළඳපල ආර්ථිකයේ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය පිළිබඳ අදහස



තව දුරටත් විකාශනය කර ඇත. කෙසේ වුවත්, සියලු ලිඛිත් අනාවැකි නොතකා, ඩීවා ගෝලීය වෙළඳපලවල් තුළ බෙහෙවින් තරගකාරීට තැකිල්. ඩීවා ඇමරිකා වික්සන් ජනපදය වැනි ලිඛිත් වෙළඳපල ආර්ථිකයන් මෙන් - අධික සේවා නියුක්තියක් ඇතිකර ගැනීම සඳහා අඩු වැටුප් සහිත රැකියා කෙරෙහි විශ්වාසය නොතබන අතර, ඒ වෙනුවට සිය ප්‍රධාන තරගකාරී වාසිය වන මානව සම්පත්, මත අධික ලෙස ආයෝජනය කරති.

### **මානව හිමිකම් පහම සහතික කළ හැක්සේ සමාජ වෙළඳපල ආර්ථිකයන් තුළ පමණි.**

දෙවන තරුකය ප්‍රමාණික වන අතර, එය පදනම් වී ඇත්තේ වික්සන් ප්‍රමුත්තින් දෙක විසින් ඇති කරන ලද




මානව හිමිකම් පහ මත ය. (පළමු පරිවිශේෂය බලන්න) වැඩි වූ අනාරක්ෂිතතාව හා වෙනස්වන සුළු බවක් සහිත කාලයන් හි දී, ගෝලීයකරණයේ බලපෑම් සමඟය කරන්නා වූත් පරාපිළිකයින්ගේ වැට්ටීම් වල කම්පනය අඩු කරන්නා වූත් ප්‍රබල රාජ්‍යයක අවශ්‍යතාව පෙර කවරඹාටත් වඩා වැඩි වී ඇත.

මානව සංවර්ධනය ප්‍රගමයක් (progression) විය යුතුය. සිවේ හා දේශපාලන අධිකීන් පමණක් ලබා ගනිමන් ආර්ථික, සමාජ හා සංස්කෘතික අධිකීන් ආරක්ෂා කිරීම, අත් හැරුම ආපස්සට තබන පියවරක් වනු ඇත.

තුන්වනුව, ගෝලීයකරණයේ විවේචකයින් හා ගෝපකයින් වික ලෙසම අපහර ඒත්තු ගැන්වීමට උත්සාහ කරනු බඩන දේශපාලන ආර්ථික සෙෂ්‍යාධික සිසිලක් වැළැක්විය නොහැකි දේ නොවේ. ගෝලීයකරණයන් මිනිසා විසින් ඇති කරන ලද්දකි. එය දේශපාලයුයින් විසින් ඇති කරනු බඩන හේ ඇති නොකිරීමට සිනෑකම්න්ම තීරණය කොට ඇත්තා වූ නියමයන් අනුව ක්‍රියා කරයි.

### **ගෝලීයකරණය අනුගමනය කරන්නේ රාජ්‍යයන් විසින් ඇති කරන ලද නියමයන් ය. මෙම නියමයන් වෙනස් කළ හැකිය.**

ස්ථාපිතව පටත්නා ගෝලීය ආර්ථික කුමය බොහෝ දුරටම පදනම් වී ඇත්තේ ලිඛිත් අදහස් මතය. සමාජ වෙළඳපල ආර්ථිකයේ ප්‍රතිපත්ති ගෝලීය මට්ටමකින් යොදා ගැනීමෙන් විම වෙනස කිරීමේ සැබැං හැකියාවක් ඇත. මෙති අරමුණා නම් ගෝලීය ස්වර්ශපයක් උසුලන හවුල්කාරන්වයක් සහ



සිවිල්, දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික අධිකිත්සා ආරක්ෂා කරන ගෝලීය තියුමයන් පද්ධතියක් ද සහිත ගෝලීය සමාජයක් තුළ ගැබේ වුතු කාර්යාලය ගෝලීය වෙළඳපලවලයි. අද බහුලව භාවිත වන “නොවැලඹක්විය හැකි බව පිළිබඳ තර්කය” හා අතිමහත් යැයි කියනු බෙන ගෝලීයකරණයේ බලපෑම් ගැන කරන සඳහන බොහෝ විටම සූන සාධන වියදුම් කපා හැරීම සඳහා සහ ජනප්‍රිය නොවින ප්‍රතිසංස්කරණ සාධාරණ බව පෙන්වීමට ඉදිරිපත් කරන විලාසිතාත්මක සාධාරණිකරණයක් හා විය සතුරින් පිළිගනු ලැබේමට ගොදා ගැනෙන හුදු උපතුමයක් පමණි.

**ගෝලීය සමාජ වෙළඳපල ආර්ථිකයක් යනු කිහිනයක් පමණක් ද? හැනහොත් අරාර්තවාදී දර්ශනයක් ද?**

## සමාජ

# වෙළඳපොල ආර්ථිකය් යනු කුමක්ද?

පළමුවන මුද්‍රණය

කර්තා : සේබස්ටියන් ස්පර්ලිං

කවර සැකසුම සහ කාටුන් විතු : පියල් උදය සමර්වර

සිංහල අනුවාදය : ඩී. විස්. විස්. මායාදුන්නේ  
විස්. විච්. ඩී. මොහමඩ්



පෙරේරික්-බඩා-පදනම  
අංක 04, ඇඩමිස් පැවුමග  
කොළඹ 04.

කොළඹ - ජූලි 2006

ISBN 955-607-047-8

## හැඳුන්වීම

බොහෝ විට ආර්ථික විද්‍යා විෂය සැලකෙන්නේ තේරේම් ගැනීමට අපහසු මාත්‍යකාවක් ලෙස ය. ආර්ථික - දේශපාලන රාමුව පිළිබඳව සාකච්ඡාව දේශපාලනයුදින් විශේෂයුදින් සහ විද්‍යාත්මක වෙත ම පවරා දී තිබේ. මේ තත්ත්වය තුළ ම ආර්ථික ප්‍රතිපත්ති සම් පුරවැසියකුගේ ම ජීවිතවලට බලවත් බලපෑමක් විළ්ල කරන්නක් බවට ද පත්ව තිබේ. ගෝලියකරණය සහ නව නිදහස් ආර්ථික ප්‍රතිපත්ති බොහෝ රටවල දුප්පතුන් සහ පොහොසතුන් අතර පරතරය වර්ධනය වීමට හේතු වී ඇති බව බොහෝ තැන්වල දී දක්නට තිබේ. නිදහස් වෙළඳපොල ආර්ථිකයෙහි මෙම ලිඛරාල්වාදී සංකල්පයට ඇති විකල්පය සමාජ වෙළඳපොල ආර්ථිකයි. මෙම පොනෙහි අරමුණ විම සමාජ වෙළඳපොල ආර්ථිකය පිළිබඳ සාමාන්‍ය සංකල්පය තේරේම් ගැනීමට මග පාදා දීමත් විම සංකල්පය වෙත පහසුවෙන් ප්‍රගත්වීමට උපකාර කිරීමත් ය. මෙම ප්‍රකාශනය මගින් විම මාත්‍යකාව පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇති සංවාදය ප්‍රතිඵල් කරන්නට අපට දායක වන්නට හැකි වේ යයි අප කළේපනා කරමු.

## ඇස්ට්‍රීඩ් බෙකර

නේවාසික අධ්‍යක්ෂික  
විං. රු. විස්. ශ්‍රී ලංකා

## පෙරවදන

ගෝලීය වෙළඳපොල ආර්ථිකය හැඩගස්වනු ලබන්නේ ලිඛරල්වාදී අදහස්වලිනි. ආර්ථික විද්‍යාජුයින්, කළමණාකරුවන් සහ දේශපාලනයුයින්ට අවශ්‍යව ඇත්තේ මෙය ස්වභාවික පිළිවෙළ යැයි අපට එන්ත ගැන්වීම ය. වියට විකල්පයක් හැත්ද?

ජාතික මධ්‍යමේ දී බොහෝ රාජ්‍යන් නිදහස් වෙළඳපොල ආර්ථිකයට විකල්පයන් අනුගමනය කරති. ඉන් විකක් රජය වෙළඳපොල සහ සමාජය අතර ඇති සඩුතා පිළිබඳව වඩාත් වෙනස් අදහස් ඇති සමාජ වෙළඳපොල ආර්ථිකයයි. ඕහේ අතැති මෙම පොත් පිංච මගින් ලිඛරල් ආකෘතියට පටහැති මෙම ආර්ථික සංකල්පය හඳුන්වා දෙනු ලබයි.

මෙම පොත් පිංච මූදා ඇත්තේ සාමාන්‍ය ජනතාව වෙනුවෙති. විහෙකීන් වඩා සරල ලෙස මූලික අදහස් වෙත යොමු වී තිබේ. විසේ ම තීරණාත්මක වෙනස්කම් ඉස්මත කර දක්වනු පිළිස සිතාමතා ම ස්ථාපිත ආදර්ශයන් යොදාගතු ලැබ තිබේ. බොහෝ සෙකින් පැරුමන් අත්දැකීම් උප්‍රවා දක්වනු ලැබුව ද මෙම පොත් පිංච කියවිය යුත්තේ පොදු සංකල්පයක් හඳුන්වාදීමක් ලෙස ය.

පොත් පිංච පළමු සාගය තුළ සමාජ වෙළඳපොල ආර්ථිකයේ ප්‍රධාන සංකල්පයන් ඒ සඳහා වූ ප්‍රමාණික සාධාරණීකරණය කිරීමත් ඇතුළත් ය. දෙවනී පර්වීපේදයෙන් මෙම කුමය තුළ රාජ්‍යයේ භූමිකාව සහ

වෙළඳපොල ආර්ථිකය වඩාත් ‘සමාජය’ කරන්නට  
යොදාගත හැකි අනති උපකරණ ලැයිස්තුව මොනවාදැයි  
සම්පව නිර්කූත්‍යා කරන්නට අවකාශ සලසා දෙයි.  
තුන්වැනි භාගය තුළ ඇ සමාජ සුහසාධක රාජ්‍යයන් මුහුණ  
දී සිටින සමහර අනියෝගයන් ද හඳුනා ගන්නා අතර  
ගෝලීය මට්ටමේ දී ලිබරල් කුමය වෙළුක්විය නොහැකි  
දෙයකැයි යන සම්ප්‍රාදයික මතයට විරෝධ තර්ක  
ගණනාවක් ඉදිරිපත් කරමින් අවසන් කරනු බඩි.

**සෙබස්තියන් ස්පර්ශීම්**  
සිංහ විශ්ව විද්‍යාලය

## ප්‍රචාර

### 1. මූලික අදහස

වෙළඳපොල ආර්ථිකයක් යනු කුමක්ද?	1
වෙළඳපොලවල් ක්‍රියාත්මක වන්නේ ඒවාට රිස් පරදි දී?	4
මිඛට කෙතරම් තිදුහස් වීමක් අවශ්‍ය දී?	6
මානව නිමිකම් සතු කාර්ය හාරය කුමක්ද?	9
සමාජ සාධාරණය යනු කුමක්ද?	12
සමාජ සාධාරණය ඇතිකරුගත හැක්කේ කෙසේද?	14
විසේ නම් සමාජ වෙළඳපොල ආර්ථිකය යනු කුමක්ද ?	18

### 2. රාජ්‍යයේ කාර්ය භාරය

රාජ්‍යයන් පුර්ණ සේවා නියුත්තිය සහතික කරන්නේ කෙසේද?	23
ආර්ථිකය ස්ථාවර කිරීම රාජ්‍යයන්ට කළ හැක්කේ කෙසේද ?	24
කම්කරු අයිතින් සහතික කිරීමට රාජ්‍යයන්ට හැක්කේ කෙසේද?26	26
වෙළඳපොලවල් හසුරුවන්නේ කෙසේද?	29
මහජන භාණ්ඩ යනු මොනවාද ද?	33
සමාජ සුභ සාධනය යනු කුමක්ද ?	36
වියදම ගෙවන්නේ කුවද ?	38
කොනෝක් ප්‍රමාණයට රාජ්‍යය අවශ්‍යද ?	40

### 3. දැක්ම

ඉදිරියෙකි ඇති අනියෝග මොනවාද?	41
ගෝලීයකරණයේ රෝරම	
සමාජ වෙළඳපොල ආර්ථිකයේ අවසානයද?	44